



නිවේදන අංකය : 01

WW/O/20/07/24/01

වර්ණය : ඇම්බර්

මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්


2020 ජූලි මස 27 වන දින ප.ව. 03.00 වන කෙස් වලංගු වන පරිදි 2020 ජූලි මස 24 වන දින ප.ව. 03.00 ට නිකුත් කරන ලදී.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොකුණේ දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා

සැලකිලිමත් වන්න!

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොකුණේ දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. 2.0 - 3.0 ක් පමණ (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී. එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව සහ වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.



EMERGENCY OPERATIONS DIVISION
RECEIVED
 Date : 2020-07-24
 Time : 1530 hrs
Lalend
 D (O.S.)/PO/AND

DISASTER MANAGEMENT (D.M.) : කරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 - 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි
 මුහුදේ ස්වභාවය : කිසිල (0-5)පැ.කි.මී, සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද රළු (29-37)පැ.කි.මී, තරමක් රළු (38-46)පැ.කි.මී, රළු (47-55)පැ.කි.මී, ඉතා රළු (56-74)පැ.කි.මී, දළ රළු (75-102)පැ.කි.මී, ඉතා දළ රළු 103 පැ.කි.මී ට වැඩි.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
வளிமண்டலவியல் திணைக்களம்
Department of Meteorology

TP : 011 2686686
Fax : 011 2691443
E-mail : metnmc@gmail.com
Web : www.meteo.gov.lk

Bulletin No: 01
COLOR: Amber

WW/O/20/07/24/01

Advisory for high waves and coastal inundation

Issued by the Natural Hazards Early Warning Centre

At 03.00 p.m. on 24 July 2020 for the period until 03.00 p.m. 27 July 2020


The sea areas extending from Puttalam to Potuvil via Colombo, Galle and Hambanthota.

PLEASE BE AWARE

There is a possibility that near shore sea areas off the coast extending from Puttalam to Potuvil via Colombo, Galle and Hambanthota, may experience surges due to the effect of swell waves, having 2.0 – 3.0 m height (This is not for land area).

Above mentioned sea areas can be fairly rough at times.

Naval and fishing communities and those who are living in coastal areas are also requested to be vigilant in this regards.



EMERGENCY OPERATIONS DIVISION

RECEIVED

Date : 2020-07-24

Time : 1530 hrs

Lalith

D (Ops)/DQ/ADO

DISASTER MANAGEMENT CENTRE

වර්ෂාපතනය(මි.මී) : තරමක් කද වැසි: 50 -100, කද වැසි: 100 – 150, ඉතා කද වැසි: 150 හෝ ඊට වැඩි
මුහුදේ ජවතාවය : නිසල (0-5)පැ.කි.මී, සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ජවතාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද
රළ (29-37)පැ.කි.මී, තරමක් රළ (38-46)පැ.කි.මී, රළ (47-55)පැ.කි.මී, ඉතා රළ (56-74)පැ.කි.මී, දළ රළ (75-
102)පැ.කි.මී, ඉතා දළ රළ 103 පැ.කි.මී ට වැඩි.